

2011 අංක 05 දරණ පනතින් සංගේධිත 2000 අංක 09  
දරණ පනතේ 14 වගන්තියේ (ල) උපවිගන්තිය ප්‍රකාරව  
සකස් කරන ලද පලාත් වැඩිහිටි බලම්ජේවල සඳහා මූ  
රිනීන්

ආදර්ශ ආකෘතිය

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය  
ලියාපදිංචි ආකෘතිය :- .....  
ලියාපදිංචි දිනය :- .....

නාමය :- මෙම පලාත් වැඩිහිටි බල මණ්ඩලයේ නාමය  
..... යනුවෙන්  
හඳුන්වනු ලැබේ.

1. මින් මතු ව්‍යවස්ථාවල හා සියලු ලිවිත ප්‍රකාශනවල රේට පලාත්  
වැඩිහිටි බල මණ්ඩලය යයි හඳුන්වනු ලැබේ.
2. ලිවිභාය: පලාත් වැඩිහිටි බලම්ජේවලයේ ලිපිනය පලාත්  
වැඩිහිටි බල මණ්ඩලයේ ලේකම්වරයාගේ ලිපිනය වන  
..... හෝ මහසාච විසින් තීරණය කරනු ලබන වෙනත්  
ස්ථානයක් වන්නේය. ලිපිනය සංගේධිනය රිතින්  
සංගේධිනයක් නොවන අතර එවැනි සංගේධිනයක් දින 07ක්  
තුළ පලාත් සමාජ සේවා අධ්‍යක්ෂක / ජාතික වැඩිහිටි  
මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ/ සාමූහික සම්මී හා දිස්ත්‍රික්  
වැඩිහිටි බලම්ජේවල සම්බන්ධ අදාළ පාර්ශවයන් දැනුවත් කළ  
පුත්‍රය.
3. පලාත
4. ආරම්භ කළ දිනය

5. පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ පරම්පරාය :-

පළාත් බල පුද්ගල තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සාමාජික සම්බන්ධීය සම්පූර්ණ, ආර්ථික, සංස්කෘතික, හා වැඩිහිටි තැනැත්තන්ගේ අපින්වායිකම් ආරක්ෂා කිරීමේ පෙනෙන හා එම හා සම්බන්ධව් වරින් වර්තනු කරන වෙනත් නොවන විධිවානියාන්ට අනුකූලව හා ඒ යටතේ පත්වා ඇති රින් හා මෙම රින්හි විධිවාන අනුව ඉවුකරුම් සඳහා දායකත්වය දෙමින් සාමාජික සම්බන්ධීය වැඩිහිටියන්ගේ ඒවා තන්ත්වය නංවාමිත හා ඔවුන් තාර්කිමන් ණෝජි සුරවැසියන් බවට පත්කරලීමට සාපුළු හා වෙනත් අන්දමින් මහ පෙන්වීම හා මෙහෙයුම්.

6. පළාත් වැඩිහිටි බලමණ්ඩලයේ බලතල :-

- අදාළ පළාත තුළ ඒවාන් වන වැඩිහිටි ප්‍රණවයේ නිදහස, ආත්ම පරිපූර්ණත්වය ආරක්ෂා කර ගනිමින් මානසික, සෞඛ්‍ය, ආධ්‍යාත්මික, ආර්ථික, කායික, පුබ්සාධිතය, ප්‍රවිධිවාන සඳහා පිය සාමාජික සම්බන්ධීය වැඩිහිටියන්ගේ ඒවා තන්ත්වය නංවාමිත හා ඔවුන් තාර්කිමන් නොජි සුරවැසියන් මෙහෙයුම්.
- සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් මගින් පළාතේ ජීවිතයේ ප්‍රණවයේ නිවැව්ත වැඩිහිටියන් මෙම මුද්‍රණ තුළු ප්‍රාග්ධනය සඳහා ඔවුන් සියලුම සාමාජික සම්බන්ධීය සම්පූර්ණ, ආර්ථික, ආධ්‍යාත්මික හා සංස්කෘතික සංවර්ධනය සඳහා ඔවුන් සියලුම කිරීම - සංවිධානය කිරීම, බල ගැන්වීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබාදීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන යටතේ ලැබෙන විවිධ සුබ්සාධාන ව්‍යුපත් සඳහා තායකත්වය ලබාදීම, සම්බන්ධීකරණය කිරීම තුළින් වඩාත් මානව හිතවාදී සමාජ පරිසරයක් ජ්‍වලීය බල ජීර්ද්‍යය තුළ ප්‍රචාරක යාමට දායකත්වය ලබාදීම.
- පළාත තුළ ඒවාන් සම්පූර්ණ දායකයන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම, ඔවුන් ඇගැමීම ලක් කිරීම.
- පළාත තුළ ඒවාන් අඩු ආදාළුවානී වැඩිහිටියන්ගේ ආදාළුම් ඉපදාවීම් වැඩිසටහන් හඳුනාගෙන ඒවා ප්‍රාග්ධීය වැඩිහිටි බලමණ්ඩල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීම.

- වැඩිහිටියන්ගේ සහභාගිතා හැදින ගැනීමක් එම කුසලතා සංවර්ධනය කිරීම හා ඇගැමීමට පත් කිරීම.
- ආර්ථික හා සාමාජික වශයෙන් දුබලන්වයට පත් වැඩිහිටියන් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීම හා සුබ්සාධාන සේවා සැපයීම.
- පෙදුමේ වැඩිහිටියන් මූල්‍යභාන විවිධ ගැටළුකාරී තන්ත්වයන් ඔහුරටවා ගැනීමට අවශ්‍ය නීතිමය, සෞඛ්‍යමය, මානසිකමය සහයෝගයන් ලබාදීම, ක්‍රමෝපායන් හඳුන්වාදීම හා මාරුගෝපදේශන ලබාදීම.
- සහභාගිත්ව සංවර්ධන තුළවේදය යොදාගෙන ප්‍රාම්‍යව හා නාගරිකව ඒවාන්වන සේවා ඇවුණා වැඩිහිටියන් ඒකරුයි කර වැඩිහිටියන්ගේ සම්පූර්ණ, ආර්ථික, ආධ්‍යාත්මික හා සංස්කෘතික සංවර්ධනය සඳහා ඔවුන් සියලුම කිරීම - සංවිධානය කිරීම, බල ගැන්වීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබාදීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන යටතේ ලැබෙන විවිධ සුබ්සාධාන ව්‍යුපත් සඳහා තායකත්වය ලබාදීම, සම්බන්ධීකරණය කිරීම තුළින් වඩාත් මානව හිතවාදී සමාජ පරිසරයක් ජ්‍වලීය බල ජීර්ද්‍යය තුළ ප්‍රචාරක යාමට දායකත්වය ලබාදීම.
- පළාත තුළ ඒවාන් සම්පූර්ණ දායකයන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම, ඔවුන් ඇගැමීම ලක් කිරීම.
- සෞඛ්‍ය සායන උපදේශන, විනෝදාත්මක, ආගමික හා වශා ව්‍යුපත් වැඩිසටහන් ක්‍රියාත්මක කිරීම.

xi. පොදුමේ පලාත තුළ ඒවාන් වන වැඩිහිටියන් මූහුණ දෙන ප්‍රශ්න හා ගැටුම් පලාත තුළ ප්‍රාදේශීය මට්ටමෙන් විසඳා ගැනීම සඳහා එකිනෙකාව සහය වීම.

xii. වියෝගී දැනුම සහිත ජේත්ත් පුරවැසියන්ගේ එම දැනුම හා අන්දකීම් ලබා ගැනීම.

7. බල ප්‍රදේශය.....පලාතේ..... පලාත් බල ප්‍රදේශය, බල ප්‍රදේශය වන්නේය.

8. පලාත බල මණ්ඩලයේ සාමාජිකන්වය  
සාමාජිකන්වය වනානි මෙම ව්‍යවස්ථාව යටතේ පලාත් වැඩිහිටි බල මණ්ඩලය ලියාපදිංචි කරන මොළොන් සිටින සාමාජිකයන් හා වැඩිහිටි බල මණ්ඩලය ලියාපදිංචි කිරීමෙන් අනුතුරුව සාමාජිකයන් වන සියලු දෙනා පලාත් වැඩිහිටි බලමණ්ඩල හා මහසා අනුමැතිය ලත් පහත සඳහන් සුදුසුකම්වලින් හෙවි අය වන්නේය.

#### i. සුදුසුකම්

- මෙම රිතින්හි සඳහන් සියලු විධිවිධානයන්ට එකඟව ත්‍රියාක්රිමට කාලුත්තන පලකරන්නාවූ දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයක් වීම.
- සාමාජිකන්වය සඳහා වන දත්ත වාර්තාවක් හෝ ආදායම් වාර්තාවක් හෝ වෙනත් කිසියම් තොරතුරුක් ඉදිරිපත් කිරීමට එකඟවන්වය පල කරනුනෙකු වීම.
- මෙම ව්‍යවස්ථාව අනුකූලව මූල්‍ය දායකන්වය වාර්ෂිකව ලබාදුම්න් සහිය සාමාජිකයෙකු ලෙස ත්‍රියාක්රිමට එකඟවන්නෙකු වීම.
- පලාත් වැඩිහිටි බලමණ්ඩලය සමඟ කිසියම් ආර්ථිකක් ඇතිකර ගන් දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයක් නොවීම.

- පලාත් වැඩිහිටි බලමණ්ඩලය වෙත ගෙවිය යුතු යම්කිසි ගෙවීමක් පැහැර නො දැ දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයක් නොවීම.
- විය්වාස හංගත්වයට පත් දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයක් නොවීම.

#### ii. අනුලක් කර ගැනීම

- පුරෝගම් සාමාජිකන්වය ලියාපදිංචි සඳහා අයදුම්පතට අන්සන් තැබීම.
- සිය තොරතුරු ඇතුළත් දත්ත වාර්තාවක් හා අයදුම්පතුයක් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම හා මහසා, කාරක සහා අනුමැතිය ලබා ගැනීම.

#### iii. සාමාජික නාමලේඛනය

පලාත් වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික නාමලේඛනයක් උපලේඛන ආකෘතියට අනුව පවත්වාගෙන යා යුතු වන්නේය.( එය පලාත් වැඩිහිටි බල මණ්ඩලයේ උපලේඛන සාරයේ තිබිය යුතු අතර එහි සාමාජිකයාගේ නම, ලිපිනය, ලියාපදිංචි අංකය හා සම්නි සාමාජික සංඛ්‍යාව යනාදි විස්තර ඇතුළත් යිය යුතු වන්නේය.)

#### iv. සාමාජික යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම්

සාමාජිකන්වය මහසාව විසින් අනුමත කිරීමෙන් පසු එම දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයේ සහාපත් , උපලේඛන සාමාජිකයාගේ හෝ බලමණ්ඩලය විසින් විධිමත් බලය පවරණ දැ අයෙකුට සම්නියේ සාමාජික අයිතිවාසිකම් තීම් වේ. සාමාජික අයිතියක් උපෙ තිමිවන ජන්ද බලය සම්නිය විසින් හාවිත කළ යුතු අතර, පලාත් වැඩිහිටි බලමණ්ඩලයේ

සාමාජිකත්වය දරණ මිනුම සාමාජික සම්බන්ධීයක් නියෝගීතයෙකට පළාත් වැඩිහිටි බලම්පේඩලයේ කිසියම් නිලයකට තේරී පත්වීමටත්, ඒ සඳහා සාමාජිකයෙකු යෝජනා ස්ථර කිරීමටත්, එම නිලතල දරන්නන් විසින් සිය බලනල අපුන ලෙස තොදුවීම හා මෙම ව්‍යවස්ථා උල්ලාජනය කළ තොන් රේට එරෙහිව විධිවාස්තායෙක් පලකිරීමට හෝ රේට අදාළ ජන්ද පාවත්වී කිරීමටත්, පළාත් වැඩිහිටි බල මැණ්ඩලයේ ගණු දෙනු සම්බන්ධව විධිමත්ව ත්‍රියා කිරීම, තැන්පත් හා ණය වැනි මූල්‍ය කටයුතුවලට ආයත වන්නේනම් , ඉන් ප්‍රයෝගන ලැබීමටත්, රිතින් අනුව දැක්වෙන සියලු ත්‍රියාකාරකම්වලට හුවුලුකරුවන් වීමටත් සාමාජිකයන් සඟුව පුතුකම් , අයිතිවාසිකම් හා වගකීම් ඇත්තේය.

#### සාමාජිකත්වය අවසන් වීම

- දිස්ත්‍රික් වැඩිහිටි බලම්පේඩල මහසාලේදි 2/3 බහුකර තීරණයක් මත ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂාල්, පළාත් සමාජ සේවා අධ්‍යක්ෂණය/කොමයාරිස් විධිමත් අනුමතියකින් පසු ඉල්ලා ඇයේම්
- රිතින් උල්ලාජනය නිමීම ජේතුවෙන් මහසා තීරණ මත සාමාජිකත්වය අනුරූප වීම.
- අධිකරණ ත්‍රියාවලියක් ජේතුවෙන් සාමාජිකත්වය අනෙකු වීම.
- සම්බන්ධ සම්ග ඇති කරගත් කිසියම් ආරච්චලක් ජේතුවෙන් එය සනාථ වන තෙතින් තීරණයක් ලැබීම.

ඉහත සඳහන් කරුණු අතරින් ස්වභාවික ජේතු මත හෝ ඉල්ලා අස්ථිම මත හැර ඇනෙකුන් ජේතු මත සාමාජිකත්වය අවසන් කිරීමේදී රේට ජේතු වන කරුණු සලකා බලා කිමිවූ තීරණයක් ගෙන පළාත් වැඩිහිටි බලම්පේඩලයේ ලේකම් විසින් මසකට පෙර අදාළ සාමාජිකයා දැනුවත් කළ යුතු අතර ඒ සම්බන්ධව සාමාජික සම්බන්ධීයක් ත්‍රියාප්‍රාග්ධනයට ප්‍රතිඵුරටත් මහසාවට කරුණු කියාපූමට අවස්ථාව

ලැබේනු ඇත.එම කරුණු සලකා බලා අවසන් තීරණයක් ගැනීමේ බලය මහසාව සඟු වේ. එසේ නමුදු මහසාවේ තීරණය සම්බන්ධව එවැනි සාමාජික සම්බන්ධීයකට අභියාචනයක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ හැකි අතර ඔහු විසින් විශේෂ ස්වාධීන කම්ට්‍රවක් මහින් විමර්ශනයක් පවත්වා ඇවසන් තීරණයක් ගතහැක.එම තීරණය අවසානාන්මක තීරණය වන්නේය.

#### මහසාව

##### මහසා රස්වීම්

පළාත් වැඩිහිටි බලම්පේඩලයේ මහසා රස්වීම් මාසිකව හෝ තෙනුමාසිකව ඇවැන්විය යුතු වන්නේය. එම හැරෙන්නට රිතින් ප්‍රකාරව සිය සාමාජිකත්වය ඉල්ලීම මත හෝ පළාත් වැඩිහිටි බලම්පේඩලයේ පැවැත්ත් උරුද්‍යා කාරක සහා තීරණය මත වියේෂ මහසා රස්වීම පැවැත්විය හැකි වන්නේය. එම හැරෙන්නට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකට කිසියම් කරුණක් සම්බන්ධයෙන් තමන් විසින් හෝ තමන් විසින් බලය පවත්තා බලයලන් නියෝගීතයෙකු මහින් වැඩිකරන දින 07ක් තුළ ලිඛිත දැනුම් දීමක් මතින් මහසා රස්වීමක් කැඳවිය හැකි අතර, එම රස්වීම සඳහා සාමාජිකයින් 1/3 දෙනෙක් පැමිණ සිටීම එවැනි රස්වීම්වල සනු පුරුණය ලෙස යැලුණේ.

මහසා කැඳවීම පළාත් වැඩිහිටි බලම්පේඩලයේ ලේකම් විසින් කළ යුතු වන්නේය. සම්මත සන්නිවේදන තුමයක් මත හෝ කාරක සහාව විසින් තීයම කළ සන්නිවේදන තුමයක් මත කැඳවීම සිදු කළ යුතු වන අතර සාමාජිකයින් නිසි පරිදි දැනුවත් වූයේද යන්න පිළිබඳ කාරක සහාව සැකීමකට පත් විය යුතු වන්නේය.

මහසාවේ වාර්තාකරණය එම අවස්ථාවේදීම පළාත් වැඩිහිටි බල ම්ස්පේඩලයේ ලේකම් විසින් සිදු කළ යුතු අතර ඔහු / ඇය තොමැන්

විට ඒ සඳහා කාරක සහාව විසින් බලය පටරන ලද අයෙකු විසින් කළ යුතු වන්නේය.

මහාසහායේ මූල්‍යසනය පළාත් වැඩිහිටි බලම්පෙෂීලයේ සහාපති විසින් දැරිය යුතු වන අතර ඔහු නොමැති අවස්ථාවල උපහාපති ද මම දෙදෙනාම නොමැති අවස්ථාවල මහාසහාය විසින් සම්මත කරගත්තා ලද යෝජනාවන් මත කාරක සහාවට අයන් නිලධාරීයකු කාවකාලිකව සහාපති ලෙස පත්කර ගත තැක් වන්නේය. නැමුත් ඔහුගේ සහාපති පුරය මම රස්වීමට පමණක් සිලා වන්නේය. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ විසින් හෝ බලයල් නියෝජිතයෙකු විසින් හෝ කැදවන රස්වීමක මූල්‍යසනය ඔහු විසින් දැරිය යුතු වන්නේය.

#### බලතල හා කාර්යය

කාරක සහාව සම්මත කරන ලද, සාමාජිකත්වයට සත්ත්වීමේදාය කරන ලද, න්‍යාය ප්‍රතිඵල මත මහ සහ රස්වීම පැවැත්වය යුතු වන්නේය. එසේ නැමුත් මහාසහාය තුළින් මූල්‍යය නොවන යෝජනා ඉදිරියෝගී වූවිතාන් ඒවා මහාසහාය රස්වීම කාලය තුළදී සලකා බැලීය තැක්වන්නේය. තවද මෙම රිතින්හි බලය ලැබේ ඇති සියලුම කාර්යයට සහිතියෙන් මෙහෙයු රස්වීමේදී ත්‍රියා කල තැක්වන්නේය. ඒ තුළ නාවා සාමාජිකත්වයන් ලබාදීම, විධිමත් ත්‍රියාමාර්ගයක් මත සාමාජිකත්වය අත්සුවීම හෝ සාමාජිකත්වය අවලංගු කිරීම, සාමාජිකත්වයන් තෙරීම, ව්‍යාපික අයව්‍ය ඇත්තමේන්තු සාවර්ධන තැක්වන් සාමාජිකත්වයන් සම්බන්ධ කාරක සහා නිර්මැයෙන් සලකා බැලීම හා රිට අදාළ වූ නීරණ ගැනීම, වාර්ෂික විගණක වාර්තාව සලකා බැලීම, අනුර රිතින්ව නිලධාරී ම්පෙෂීලය පත් කර ගැනීම, වන්කම් මිලයට ගැනීම හෝ විකිණීමට හා බද්ධව ගැනීමට හෝ බද්ධව දීමට නීරණ ගැනීම හා විශ්වාසහංසයන් පිළිබඳ නීරණ ගැනීම ආදි වූ කාර්යයන් පළාත් වැඩිහිටි බලම්පෙෂීලයේ මහාසහායට නීරණය කළ තැක් වන්නේය.

මහාසහායේ යෘෂිතිය, ත්‍රියාමාජිකත්වය,

පළාත් වැඩිහිටි බලම්පෙෂීලයේ මහාසහාය ආරම්භක සාමාජික සම්මින් හෙත් හා අනතුරුව සාමාජිකත්වය ඉල්ලා එය අනුමත වූ සාමාජිකයන්ගෙන් සමන්විත වන්නේය. එමෙන්ම සාමාජිකත්වය ලැබුයේ වී නමුදු මෙම රිතින් ප්‍රකාර සිය සාමාජිකයන්ගේ පැවැත්ම උදෙසා වන සතුය දායකත්වය (සහායිත්වය හා මූල්‍ය දායකත්වය) දර නිවිම මත වාර්ෂික මහාසහායට නියෝජනය විය තැක් අතර, රිට අදාළ ලේඛන ලේකම් විසින් කාරක සහාවට ඉදිරිපත් කළ යුතු වන්නේය. එසේ නමුදු කිසියම් අත්‍යුත් සාමාජික සම්නියකට මහාසහාය රස්වීමට පැමිණ මාස 03 කට පෙර තිහ දායක මූල්‍ය ගෙවීම තුළ හා අනතුරුව සතුය සහායිත්වය තුළ තම සාමාජිකත්වය යථාවත් සිරීමෙන් පසු වූවින්ට මහාසහායට කැදවීය යුතු වන්නේය.

#### සන යුරුණය

පළාත් වැඩිහිටි බලම්පෙෂීලයේ මහාසහායේ සන යුරුණය සාමාජික සංඛ්‍යාවන් 2/3 ක් හෝ 25 ක් යන දෙනෙකන් අවු ප්‍රමාණයක්න් සමන්විත වන්නේය.

නියම කරගත්තා ලද දිනයක වාර්ෂික මහාසහාය රස්වීමකදී වැඩිදෙනාගේ කුමුත්තමතන් සම්මත කර ගත්තා ලදුව පහන සඳහන් නිලධාන් සඳහා යුදුසුකම් ඇති සාමාජිකයින් පත්කරගත යුතුය.

1. ගරු සහාපති - මහාසහාය රස්වීමේදී සම්මත කරන ලද යෝජනාවක් මගින් පළාත් වැඩිහිටි බලම්පෙෂීලයේ සාමාජිකත්වය දරණ එහැම සාමාජික සම්නි නියෝජිතයෙකු සහාපති වශයෙන් පත් කළ තැක් අතර හෝ කිසියම් පරික්ෂණයක් සලකා බැලීමෙන් පසු ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ/පළාත්

අධ්‍යාපක්/ප්‍රභාත් තොටමසුරිස් විසින් ගන්නා ලද තීරණයක් මත නම් කරන ලද රාජ්‍ය නිලධාරියෙකුට තාවකාලිකව මෙම තහනුර දැරිය හැකි වන්නේය. ඕනෑම / ඇය සම්බන්ධ අධ්‍යාපකයා වේ.

2. ගරු උපස්හාපති - පලාත් වැඩිහිටි බලම්කේවිලදේ සහාපති නොමැති අවස්ථාවල ක්‍රියාකාරීම සඳහා උපස්හාපතිවරයෙනු වන්නේය. ඔහු පලාත් බලම්කේවිලදේ කාරක සහාව තුළින් තෝරා පත් කළ යුතු වන්නේය. පලාත් වැඩිහිටි බලම්කේවිලදේ සහාපතිවරයා විදේශ ගත වූ අවස්ථාවක, අසනීප ජේතුවන් නිවාසී ලබා ගෙන ඇති අවස්ථාවක, තම තනතුරේ රාජකාරී ඉටු කිරීමට නොහැකිව කාරක සහාව වෙත ඉදිරිපත් කර විශේෂ නිවාසී ලබා ග්‍යා අවස්ථාවක සහාපති තනතුරට අයන් කාර්යයන් ඔහු විසින් ඉටු කළ යුතු වේ.
  3. ගරු ලේකම් - මිණාසහාව විසින් පත් කරන ලද සාමාජිකයෙනු පලාත් වැඩිහිටි බල මක්කිලදේ ලේකම් වන්නේය. ඔහු ඔහු / ඇය සම්නියේ රෝගීම් කුදාලීම වාර්තා කිරීම පලාත් වැඩිහිටි බල මක්කිලයට අදාළ ලිපි ලේක සම්බන්ධ සහාපතිගේ නියමයන් මත ක්‍රියාකාරීම වැඩිහිටි තැනැංත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පහත භා මෙම අනුරුද ව්‍යවස්ථාවේ හා කාරක නියෝගයන් මත නියම කරන ලද කරුණු සිදු කිරීම්.
  4. ගරු උප ලේකම් - පලාත් වැඩිහිටි බලම්කේවිලදේ ලේකම් නොමැති අවස්ථාවල ක්‍රියාකාරීම සඳහා උපලේකම්වරයෙනු වන්නේය. ඔහු පලාත් වැඩිහිටි බලම්කේවිලදේ කාරක සහාව තුළින් තෝරා පත් කළ යුතු වන්නේය. පලාත් වැඩිහිටි බලම්කේවිලදේ ලේකම්වරයා විදේශ ගත වූ අවස්ථාවක, අසනීප ජේතුවන් නිවාසී ලබා ගෙන ඇති අවස්ථාවක, තම තනතුරේ රාජකාරී ඉටු කිරීමට නොහැකිව කාරක සහාව වෙත ඉදිරිපත් කර විශේෂ නිවාසී

ලඛා ගත් අවස්ථාවක ලේකම් තනතුරට අයන් කාරයන් ඔහු විසින් ඉටු කළ යුතු වේ.

5. තරු හාජ්‍යවාගාරක - මහාසභාව හා මාලිංගයන් අතරින් පත් කර ගන්නා අයෙකු පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ පූදු සම්බන්ධව ව්‍යවස්ථාව ප්‍රකාරව තියා කළ යුතු ව්‍යෝගීක කාරක සඟාවට හා මහාසභාවට හා යතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ වර්ගට / පළාත්අධ්‍යක්ෂ / නොමූලාර්ය හෝ බලයලත් නිලධාරියෙකුට හෝ වියනුවෙනුදීට හෝ පළාත් වැඩිහිටි බලම්බවිය සම්බන්ධයෙන් ගණුදෙනු ඉදිරිපත් කිරීම පූදු පරිපාලනය, බැංකු ගිණුම් කටයුතු හා සියලුම ගිණුම් පොත් පවත්වාගෙන යාම හා ආරක්ෂා කිරීම හා මෙම පළාත් වැඩිහිටි බලම්බවියට බල පැවත්වෙන සියලුම ආකාරයේ තොනික කාර්යයන් සම්බන්ධයෙන් තොනික කාර්යයන් ඉටු කිරීම.

**කාරක සහාව සැපුන්ය :-** ඉහත පදනම් තනතුරු ද අභ්‍යලන්ට් පලාත් වැඩිහිටි බලම්ධෙශීලය සඳහා සාමූහිකයන් 09 දෙනෙකුගෙන් තෝරි දේශීලික් වැඩිහිටි බලම්ධෙශීලයකට එක් කාරක සහේකයෙකු ලෙස ගැනෙන එහෙත් විෂ්ණු සංඛ්‍යාවකින් සැයුම්ලන් කාරක සහාවක් මොසහාව විසින් රිනින්ට අනුකූලව තෝරා පත් කර ගත යුතු වන්නේය. එය ඒ සඳහා කැබුල්‍ය ලබන මොසහා රස්ස්ථීමක දී පත් කර ගත යුතු වන්නේය. එසේ පත්කරගනු ලබන කාරක සහාව පත් කළ උනයේ සේ වර්ණ 02ක් හියාත්මක විය යුතු

වන්නේය. එහිදී උක්ත දක්වා ඇති තනතුරු සඳහා එක් පුද්ගලයෙකුට පන් විය ගැක්කේ සිරි වතාවක් පමණක් වන අතර, කාරක සහාවට පත්වීමට එකි කොන්දේසිය අඟල නොවේ.

#### කාරක සහාව සඳහා සුදුසුකම්

කාරක සහාව සඳහා තෙරේ පන් කරගන්නා සාමාජිකයන් පහත සඳහන් සුදුසුකම් යපුරුලිය යුතුය.

1. පළාත් වැඩිහිටි බලම්ජ්ඩිලයේ ත්‍රියාකාරී සාමාජික දිස්ත්‍රික් වැඩිහිටි බලම්ජ්ඩිලයක් වීම.
2. පළාත් වැඩිහිටි බලම්ජ්ඩිලය සමඟ කිසියම් ආරමුදනක් ඇති කරගන් දිස්ත්‍රික් වැඩිහිටි බලම්ජ්ඩිලයක් නොවීම.
3. පළාත් වැඩිහිටි බලම්ජ්ඩිලය වෙත ගෙවිය යුතු යම්කිසි ගෙවීමක් පැහැර හැර දිස්ත්‍රික් වැඩිහිටි බලම්ජ්ඩිලයක නියෝගීතයෙකු නොවීම.
4. මනා සෞඛ්‍ය තන්වයෙන් හෙති අයෙකු වීම.
5. විශ්වාස භාගන්වයට පන් දිස්ත්‍රික් වැඩිහිටි බලම්ජ්ඩිලයක් නොවීම හෝ පසුයි 5 විසර තුළ සිය තනතුරෝන් ඉවත් නොකරන ලද අයෙකු වීම.

#### කාරක සහාවේ බලත්තල

1. පළාත් වැඩිහිටි බලම්ජ්ඩිලයේ අයවැය, අස්ථ්‍රමේන්තු හා වාර්ෂික සැලසුම් සකස්කර මහාසභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
2. වැඩිහිටි සුබයාධනයට ජේතුවන විවිධ ව්‍යාපෘති, ත්‍රියාකාරකම් හා වෙනත් දැ සංවිධානය කිරීම හා පවත්වා ගෙන යාම්.
3. මූදල් එක් රස්කිරීම, අරමුදලක් පවත්වාගෙන යාම එලඹය ආයෝජනයන්හි යෙද්වීම හා ආරක්ෂා කිරීම.

4. තිණුම තැබීම, මාසික හා වාර්ෂික අයවැය සලකා බලා තීරණ ගැනීම.
5. මෙම රිනින් අනුව මහාසභාවට ඉදිරිපත් කළ යුතු වාර්තා, නීරික්ෂණ, නීරදේශ ඉදිරිපත් කිරීම හා වෙනත් නොනිකම්ය කටයුතු සිදු කිරීම.
6. විශ්වාස වාර්තා, වියෝජ පරික්ෂණ හා වීමරණ වාර්තා සලකා බැලීම හා තීරණ ගැනීම.

#### කාරක සහිකන්වය අභිජිත් වීම

පහත සඳහන් කරුණු එකක් හෝ ඊට වැඩි වැඩි ගණනක් මත කාරක සහිකන්වය අභිජිත් වීම.

1. නිල කාලය අවසන් වීම.
2. සාමාජිකන්වය අභිජිත් වීම.
3. විශ්වාස භාගන්වයට ලක්වීම.
4. ඉවත් කිරීම.

පළාත් වැඩිහිටි බලම්ජ්ඩිලයක සාමාජිකන්වය දරන දිස්ත්‍රික් වැඩිහිටි බලම්ජ්ඩිලයක් නියෝගනය කරමින් පන් වී ඇති යම් පුද්ගලයෙකුලේ යම් නුපුදුස්කමක් හේතු නොවැගන එකි බලම්ජ්ඩිලයේ හෝ බලම්ජ්ඩිලයේ කාරක සහාවේ සාමාජිකන්වයට අගනින් සිදු නොවාය යුතුය.

#### සංචාර මහාසභා රස්කිරීම

සම්බන්ධ සංචාර මහාසභා රස්කිරීම වාර්ෂිකව පැවැත්විය යුතු වන්නේය. එක් රස්කිරීම සංචාර මහාසභාව මූදල් වර්ෂය ඉකුත්ව මාය 03ක් තුළ පැවැත්විය යුතුවේ. මෙම රස්කිරීම දී සම්බන්ධ වාර්ෂික ප්‍රගතිය, සම්නිය සම්බන්ධ විශ්වාස වාර්තාව,

ඉදිරි වර්ෂයේ ත්‍රියාකාර සැලැස්ම හා අය වැය ලේඛනය ඉදිරිපත් කළ යුතු වේ.

එසේම සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ යෝගීනා වේ නම් ඒවාද මෙම වාර්ෂික රස්වීමේ දී සලකා බැඳී යුතුය.

#### ප්‍රාග්ධනය

##### ❖ සාමාජික ගාස්තු

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ සැම සාමාජික සම්මියක්ම වාර්ෂිකව රු9,000/-ක් වශයෙන් සාමාජික මූදලක් ගෙවිය යුතු වන්නේය.

##### ❖ රාජ්‍ය පරිත්‍යාග

රජය විසින් හෝ පළාත් සභාව විසින් හෝ පළාත් භාලන ආයතන විසින් වැඩිහිටි සුබිසාධනය හෝ මෙම ව්‍යවස්ථාවලියේ සම්පාදික කරුණුවලට අදාළව ලබා දෙන අය, ආධාර, පරිත්‍යාග මිට අදාළ වේ

##### ❖ තැන්පත්

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලය විසින් ලබා ගන්නා තැන්පත් මත තැන්පත් අරමුදලක් තිබිය යුතු වේ. එම අරමුදල තුළ අනිවාර්ය තැන්පත්, සාමාන්‍ය තැන්පත් හා සේවාවර තැන්පත් සාමාජික මෙන්ම සාමාජික නොවන අයගෙන්ද ලෙස ගැන භාවිත කළ ඇති ව්‍යවස්ථාවන් විසින් නිර්ණය කරනු ලබන හෝ ගැනීම් ප්‍රතිඵලිය වන්නේය.

#### ❖ බාහිර භය

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ මූල්‍ය අවස්ථාවයන් සඳහා රජයෙන්, පළාත් සභාවන්, පළාත් පාලන ආයතනයන් හෝ බැංකු සංඛ්‍යා මණ්ඩල වෙනත් ආයතනයන් නිය ලබා ගත හැකි අතර, එම භය ලබා ගැනීමේදී විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතු වේ. මෙම භය හා තැන්පත් ලබාගැනීමේදී මහ සභාව අනුමත, පිට භය සීමාවක් විය යුතු අතර ඊට යටත්ව භය හා තැන්පත් ලබා ගත හැකි. මෙම භය හා තැන්පත් සඳහා තීරණ ගැනීමේ බලය පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලය සතු වන්නේය.

#### ❖ උපලධි ලාභ

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන විගණකයේදී දැක්වන ඉතිරි ලාභයන් 50% ක් ආරක්ෂා සංවිතයන් ලෙස පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ කාරක පාඨධනයට එකතු කිරීම මහායා තීරණ මත කළ යුතු වන්නේය.

#### ❖ අන්‍යාකාරයෙන් ලබාගත් ආදායම

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ ත්‍රියාකාරිත්වය පදනම් කර ගනීමින් සිය ත්‍රියාකාරකම් අධ්‍යාභිත ඉදිරියට ගෙන යාම සඳහා වන මූල්‍ය උන්පාදන වැඩිසටහන්, ආදායම් ජනනය වන ව්‍යාපෘතින් හා කොන්ත්‍රාන්, ව්‍යාපාර හා විවිධ අරමුදල් ගොඩනා ගැනීම තුළ ඇති වන මූදල් මේ යටත් සලකා බලනු ලැබේ.

විවිධ ව්‍යාපෘතින් වලින් ආධාර ලබාගැනීමේදී විශේෂයෙන් කොන්ත්‍රාන් වලදී මහායාජිඩාරයේ ලැබෙන උපදෙස් වලට අනුකූලව අදාළ ප්‍රතිඵලිය අක්‍රිතය අක්‍රිතමට සැලකීමෙන් විය යුතුය.

#### මූදල් වර්ෂය

පළාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ මූදල් වර්ෂය සැම වර්ෂයකම මැයි 01 දින සිට රීලය වර්ෂයේ අප්‍රේල් 30 දක්වා විය යුතුවේ.

## මුදල් පරිභරණය

පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ ඉහත වගන්ත් මත ලබ ගන්නා ලද මුදල් සම්භිලේ, පොදු අරමුදල් වනු ඇත. එය සාමාජික අරමුදල් මෙන්ම වෙනත් ව්‍යුහාකාර රාජ්‍ය හා රාජ්‍ය නොවන අරමුදලින් සමන්වීත වන බැවින් එය 1982 අංක 12 දරන පොදු දේපල පනතේ විධිව්‍යාහ ප්‍රකාරව කටයුතු කිරීමට යටත් වන්නේය. පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ සියලුම මුදල් පරිභරණය, බැංකු ගිණුම් හා විතය යන ත්‍රියාවන් සහාපතිවරයාගේ තියෙන් පරිදි සායෝගියාරක විසින් සිදු කළ යුතු ලද. එසේ වුවද පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ ගණුදෙනුකරුවන්ගේ අත්සන් පත් භාවිත වැඩිහිටි මහලේකම කාර්යාලයේ අධ්‍යක්ෂ/ දිස්ත්‍රික් ලේකම් විසින් අනුමත කිරීම අනිවාරය වන අතර, පළාත් වැඩිහිටි බලම්ජ්චිලය සිය ගණු දෙණු පුද්ගල්වන්ම අධ්‍යක්ෂවරයාගේ පුරුව අනුමැතිය මත මේ සඳහා සේවකයන් බදවා ගත හැකි වනු ඇත.

පළාත් වැඩිහිටි බලම්ජ්චිලය විසින් මුදල් ගණුදෙනු කිරීමේදී පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ විසින් අනුමත කර ගනු ලබන බැංකුවක ජ්‍යෙගම ගිණුමක මෙන් හා ඉතිරි කිරීමේ ගිණුමක මෙන් ද ගණුදෙනු පවත්වාගෙන යාපුතු අතර, පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ සායෝගිතාරක විසින් සිය අත ඉතිරි වුදල රු. 5,000/- ව වැඩි වන ඇම අවස්ථාවකම එය ජ්‍යෙගම ගිණුමේහි ද, ජ්‍යෙගම ගිණුම ගෙවය රු. 50,000/- ඉක්මවන අවස්ථාවල පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ මූල්‍ය අවශ්‍යතාවයන්ට අතිරේකව පවතනා මුදල් ස්ථාවර හෝ ඉතිරි කිරීමේ තැන්පත්හි ද ආයෝජනය කළ යුතු වන්නේය.

පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ සැම ලැබීම හා ගෙවීම, රිසිට්පත් හා වැළුවර්පන්මත සිදු කළ යුතු වන අතර ඒවා එදිනෙහාම ලැබීම හා ගෙවීම වශයෙන් මුදල් පොනේ සටහන් කළ යුතු වන්නේය. එසේම සටහන් කරන් ලබන පොනේ එදිනෙහා සුළු වියදම් සුළු මුදල් අශ්‍රීම තුම්යක් මත පවත්වාගෙන ය යුතු අතර සුළු මුදලින් කරනු ලබන වියදම් රු. 500/- ක උපරිමය මත සිදු කළ යුතු අතර සුළු මුදල් අශ්‍රීමය රු. 5,000/- ක් වනු ඇත. සුළු මුදල් සඳහා වෙනමම මුදල් පොතක් පවත්වාගෙන ය යුතු අතර සැම ම සකකම අවසානයේ සුළු මුදල් පියවා ගිණුම් තැබිය යුතු වන්නේය. පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ සුළු මුදල් මෙන් සිදු කරන වියදම් ණර අනෙකුත් සියලු වියදම් බැංකු ගිණුම් මෙන් සිදු කළ යුතු වන්නේය. එසේ වුවද තියියම් කරනු ලබා දිය හැකි අතර අන්තිකාරම් මුදල් තිකුත් කරනු ලබන්නේ කාරක සංීකරණ හෝ එම කරුණ සම්බන්ධව සිවේසුම්ගත සාමාජිකයෙකුට පමණි. අදාළ කාර්යය නිම වී සනියක් තුළ අන්තිකාරම් මුදල් පියවීමට බිඟු විසින් ත්‍රියා සායෝගිය කළ යුතු ලේ.

ගණන්, හායතිම් හා නොගැනී ලෙපර්වලද සටහන් තැබිය යුතු වේ. හාන්ඩායාරික විසින් මාසික මුදල් වාර්තාවක් පළාත් වැඩිහිටි බලම්ජ්චිලය වෙන ඉදිරිපත් කළ යුතුවේ. පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ එදිනෙහා සුළු වියදම් සුළු මුදල් අශ්‍රීම තුම්යක් මත පවත්වාගෙන ය යුතු අතර සුළු මුදලින් කරනු ලබන වියදම් රු. 500/- ක උපරිමය මත සිදු කළ යුතු අතර සුළු මුදල් අශ්‍රීමය රු. 5,000/- ක් වනු ඇත. සුළු මුදල් සඳහා වෙනමම මුදල් පොතක් පවත්වාගෙන ය යුතු අතර සැම ම සකකම අවසානයේ සුළු මුදල් පියවා ගිණුම් තැබිය යුතු වන්නේය. පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ සුළු මුදල් මෙන් සිදු කරන වියදම් ණර අනෙකුත් සියලු වියදම් බැංකු ගිණුම් මෙන් සිදු කළ යුතු වන්නේය. එසේ වුවද තියියම් කරනු ලබා දිය හැකි අතර අන්තිකාරම් මුදල් තිකුත් කරනු ලබන්නේ කාරක සංීකරණ හෝ එම කරුණ සම්බන්ධව සිවේසුම්ගත සාමාජිකයෙකුට පමණි. අදාළ කාර්යය නිම වී සනියක් තුළ අන්තිකාරම් මුදල් පියවීමට බිඟු විසින් ත්‍රියා සායෝගිය කළ යුතු ලේ.

## අතිරික්ත මුදල්

පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ වාර්ෂිකව සිදු කරනු ලබන විගණනයෙන් අනෙකුදව අතිරික්ත මුදල් තීරණය විය යුතු වන්නේය. එසේ අයකරන ලද අතිරික්ත මුදලින් 40%ක් පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ ආරක්ෂිත තැන්පත් ලෙස තවදුරටත් ප්‍රාග්ධනයට එකතු විය යුතු අතර, 10% ක ආයකන්ව මුදලක් භාවිත වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැඩිහිටි තැන්පත්න් සඳහා වන ජාතික අරමුදල් අයකරන්ව සායෝගිය සඳහා ගෙවීම යුතු වේ. ඉතිරි මුදල පළාත් වැඩිහිටි බලම්ජ්චිලයේ,

1. වන්කම මිලට ගැනීම,
2. සුඩායා කටයුතු,
3. පරිත්‍යාග හා කාරකස්භාගුන් සුවිශ්පි කටයුතු,
4. සංස්කෘති, සාමාජික හා පොදු සුඩායාධාරි කටයුතු,

5. කාරක සහාව හා මහාසභාව විසින් සම්මත කරනු ලැබූ වෙනත් වියදුම්, සඳහා දැරීය හැකි වන්නේය ඉහත දැක්වූ කියලම කටයුතු පළපන් සමාජ සේවා අධ්‍යක්ෂ/කොමිෂන් හෝ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ/කොමිෂන් විසින් නම් කරන ලද සමාජ සේවා නිලධාරී/වැඩිහිටි සිලිකම ප්‍රවර්ධන නිලධාරී/සංවර්ධන නිලධාරී වැඩිහිටි/සංවර්ධන සමාජ සේවා/පළාත් සමාජ සේවා නිලධාරී වැඩිහිටි/සංවර්ධන සමාජ සේවා/පළාත් සමාජ සේවා නිලධාරී වැඩිහිටි/සංවර්ධන සමාජ සේවා/පළාත් සමාජ සේවා නිරණය කළ යුතුය.

#### පුබසාධනය

පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ පොදු පුබසාධන අරමුදලක් වන්නේය. පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ පුබසාධන කටයුතු සාමාජිකයන් සඳහා සාමාජික දු දරුවන් හා ආභාවිත දු දරුවන් සඳහා හා සාමාජික නොවන පොදු පුබසාධනයන් සඳහා වශයෙන් ත්‍රියාත්මක විය යුතු වන්නේය.

#### පුබසාධන අරමුදල්

පුබසාධන අරමුදල පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ හා ජ්‍යෙෂ්ඨාගාරික ගාරයේ පවත්වාගෙන යා යුතු වන්නේය. එම අරමුදල් මගින් දරනු ලබන වියදුම් කාරක සහාව විසින් හෝ මහාසභාව අනුමත කරන ලද වියදුම් විය යුතු වන්නේය. එසේ වූවිද කිසියම් භදිසි කටයුත්තක් ජෙතුවෙන් මෙම අනුරු රිඛින් යටතේ පතවා ගන්නා ලද කාරක තීයෙෂයන්ට අදාළ පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ සහාපතිගේ තීයෙෂයන් මත රු. 5,000/- ක් දක්වා වියදුම් දැරීය හැකි වන අතර කාරක සහ අනුමැතිය මත රු. 10,000/- ක් නොඳකම්පු විය මුදලක් වැය කළ හැකි වන්නේය.

1. මාසිකව සිය සාමාජිකත්වය විසින් ලබා දෙන ආයක මුදල්.

2. විගණකයන් අනතුරුව මෙම ව්‍යවස්ථාව පරිදි සිදුකරන වෙනත්කිරීම්.
3. පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ විවිධ ව්‍යුහන් මගින් ඇත්තිවන අතිරික්ත මත මෙම අරමුදලට දෙන ආයකන්ව මුදල්.
4. විවිධ පරිත්‍යාග.
5. පුබසාධන අරමුදල සඳහා ලැබෙන පාහාංස ආදායම හෝ පොලී ආදායම්.

මෙම අරමුදලින් වියදුම් දැරීමේදී හඳුනාගත් අවශ්‍යතාවයන් හෝ පුමුබනාවය කාරක සහාව විසින් හඳුනාගත යුතුය. මෙම අරමුදල් ත්‍රියාකාරකම් සාමාජිකයන්ගේ පුබසාධනය පුමුබ කාරුය ලෙස විය යුතු වන්නේය. තවද ඉහතින් දක්වා ඇති අනෙකුත් කාරුයන් සඳහා පුබසාධන අරමුදලින් දරනු ලබන ආයකන්වයන් කාරක සහාවට තීරණය කළ හැකි වන්නේය.

පුබසාධන වියදුම් පුදෙක් පුබසාධනයට අදාළව මිස වෙනත් කිසියම් අතිමාරුපායක් මුදල් කර ගනීමින් සිදු නොකළ යුතු වන්නේය.

#### පුබසාධන අරමුදලට අතිරේක ආයකන්වයන්

පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ වාර්ෂික විගණකයන් පසු තීරණය වන අතිරික්ත මුදලින් 50% මගින් මෙම අරමුදලට ආයක විය යුතු වේ. මෙම වෙන් කිරීම විගණක වාර්තාව මහාසභාවට ඉදිරිපත් කිරීමෙන් පසු පළාත් වැඩිහිටි බලම්ණ්චිලයේ කාරක ප්‍රාග්ධනය තුළින් එම ආයකන්වය පුබසාධන අරමුදලට බැර කළ යුතු වන්නේය.

#### පරිත්‍යාගයන්

මෙම අරමුදලට පරිත්‍යාග වශයෙන් සාමාජිකයන්ගේන්, සාමාජික නොවන්නාන්ගේන්, රාජ්‍ය, පළාත් සහා, ප්‍රාදේශීය සහා හා විවිධ

සංස්කීරු මණ්ඩල අයනක සංවිධාන මින් පරිත්‍යාග ලැබේය හැකි වන්නේය. එය මූල්‍යමය විකශයන් හා දුව්‍යමය විකශයන් අයන් සහිතව ලබා දිය හැකි වන්නේය. මූල්‍යමය විකශයන් පරිත්‍යාග ලබා දෙන්නන් විසින් යෝජන කරනු ලබන තේම ව්‍යවස්ථාවට අනුකූල කෙයුත් සඳහා මෙම පරිත්‍යාග වැය කළ යුතු වන්නේය.

1. ශ්‍රීලංකය වියදම්
  2. දුවන වියදම්
  3. විවිධ ඉදිකිරීම් සිදු කර ඒ තුළින් කරනු ලබන වියදම්
  4. රෝගී නොව ආබාධිත තනත්වයන් තොතුවෙන් වියදම් ඇරෙම්.
  5. නිරෝගී භාවයෙහි භාවයෙහි සෞඛ්‍යකම් සඳහා දරනු ලබන වැය
  6. ආයතික, සංස්කෘතික හා පොදු සංමාජ සූඛසාධනය සඳහා දරනු ලබන වැය
  7. රුහු, පළාත් සහාව හෝ ප්‍රාග්ධීය සහාව හෝ ප්‍රාග්ධීය මෙළුකම්වරයා නිරද්‍යිත මෙම ව්‍යවස්ථාවට අනුකූල වෙනත් වැය

ಶ್ರೀ ಸಿಹಿನಾ ಕವಿತ್ಯಾಸ

ଜାଗାବି ତମ୍ଭା ଜାଗାରେ ଆପିରଣ ଅନୁଭୂତିକାରୀ ହେଲେ ତେରଣ୍ୟ କାଳ ଫୁଲ୍‌ଯ. ଖୋଲେ ପ୍ରତିଅନ୍ୟଦେଇ କୁହାପାନ୍ତି ସଙ୍ଗା ଗେବିନ୍ଦୁ ଲେବା ଖୋଲେ ପ୍ରତିଅନ୍ୟଦେଇ ୧୦%ରୁ ମଧ୍ୟ ବେଳେ କେବାକୁ ଦେଇ ଦେଇ ଫୁଲ୍‌ଯ.

ଦେଖାଇ

සාමාජික උපරිම ණය ඒ ඒ සාමාජික දිස්ත්‍රික වැඩිහිටි බල මණ්ඩලයේ ආර්ථික තොරතුරු මත පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ කාරක සභාව තීරණය කළ යුතු අතර එම සීමාවන් ඉක්මාවා ඇය නොදිය යුතු වේ. ඇය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සියලුළු කාරක සභා නියමයන් මත සිදු කළ යුතු වේ.

૧૮

සාමාජික දිස්ත්‍රික් වැනිහිටි බලම්බලයේ අරුරික ගවියතාවයන් පදනම් කර ගනිමින් මහාසභාව විසින් සම්මත කරගැනීම ලබන උපරිමයන් මත ගෙය ලබා දිය හැකි වන්නේය. එසේ වූවද පවත්වාගෙන යුතු ලබන කිසියම් ව්‍යාපෘතියන් වෙනුවත් එමත් ව්‍යාපෘතියේ ගෙවනාවය මත පදනම්ම්ව ගෙය ලබා දිය හැකි වන්නේය. රේට අමතරව විශේෂ ගෙය පහසුකම් සැලිය හැකි වන්නේය. කිසියම් සාමාජික දිස්ත්‍රික් වැනිහිටි බල මෙමබලයක මූල්‍ය අවශ්‍යතාවන් මත එක දිස්ත්‍රික් වැනිහිටි බලම්බලය සඳහා දේපල ඇපයට තබා ගනිමින් එම දේපලෙහි තක්සේරු වෙනුකමින් 2/3ක ගෙය මූලක් එහෙන් උපරිමය ලක්ෂ 01ක සිමුවකට යටත් ගෙය මූලක් ලබා දිය හැකි වන්නේය.

ජාතික වැඩිහිටි මගලේකම් කාර්යාල අධ්‍යක්ෂ / බලධාරයාගේ  
කටයුතු

ଓেমও ପାଳାଟେ ବୁଦ୍ଧିତିର ବଲମ୍ଭେଣିଲ୍ୟ ପିନ୍ଧିତ୍ଵିଲି, ଲୈକା ପଦ୍ଧିତି କିରିମାନ  
ଗୁଲିବନ୍ଦୀଯାଙ୍କେ କର୍ମଚାରୀଙ୍କ ବଲିଲ୍ୟ ହୁଅକି ବୁଦ୍ଧିତିର ମହାଲ୍ୟକାଳି  
କ୍ଷାର୍ଯ୍ୟାଲ୍ ଅଧିବକ୍ଷତାକୁ ସଜ୍ଜ ଲେଖି: ହୁଅକି ବୁଦ୍ଧିତିର ମହାଲ୍ୟକାଳି  
ଅଧିବକ୍ଷତାକୁ ପିଲ୍ୟ ବଲକଳ୍ପ ଅନ୍ତରକ୍ଷମ , ନିଯେବୁନ୍ତ, ସହକାର

අධ්‍යක්ෂවරුන්ට පැවරිය හැකිය\_ ඒ අනුව පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ යටතේ ලියාපදිංචි කිරීමේ බලය පලාත් අධ්‍යක්ෂ වෙත පැවරෙනු ඇත. එවැනි බලතල මත පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල ලියාපදිංචි කිරීමේදී ඉන් එක් පිටපතක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ වෙත එකිය යුතු වේ. අධ්‍යක්ෂ විසින් සාමාජික අධිතින් ආරක්ෂා වන පරිදි මෙම පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල ලියාපදිංචි කිරීමේදී ත්‍රියකල යුතු අතර, පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල වල ත්‍රියකාරීත්වය අභ්‍යන්ති පැවැත්ම ත්‍රියකාරීත්වය කටයුතු කිරීම, පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල වල මූල්‍ය ත්‍රියකාරීත්වය අධික්ෂණය, පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල සා සාමාජික හා විවිධ ආරුථුල් සම්බන්ධ තීරණ ගැනීම, පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල වල ගණනා බිඳ වැට්ම මත පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල ප්‍රතිසංඝ්‍යාතය කර ජේජ් පුරවැසි අයිත්වාකම් රැකෙන අපුරීන් එය යථාවත් කිරීම හෝ එසේන් අපහුසු වන විට ඇවර කර විපුරුවා හැරීම යන කාර්යයන් සම්බන්ධව ත්‍රියාත්මක ව්‍යුත් ඇත.

තවද කාරක සහාවේ ප්‍රධාන ත්‍රියන් දරණ අය සම්බන්ධයෙන් ඉදිරිපත්වන වෛද්‍යනා සම්බන්ධව පරික්ෂණ සිදුකර, සිදුකර ඇති වැරදි තහවුරු කර ගැනීමෙන් අනුතුරුව ඔපු/මුවන් එම තනතුරෙන්/තනතුරුවලින් ඉවත් කර තාවකාලීකව ඒ සඳහා සුදිසු සුදුකම් සුදුරණ ලද රජයේ නිලධාරීන් පත්‍රිකීම, එසේම දියුණුක් වැඩිහිටි බලම්ණ්ඩිලය, පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයෙන් ඉවත්වීම වැඩිහිටි බලම්ණ්ඩිලය සම්බන්ධව පොදුවේ ඉදිරිපත්වන යම් වෛද්‍යනාවන් සම්බන්ධව විශේෂ විමර්ශකයක් සිදුකර ඔපුගේ / ඇයගේ සාමාජිකත්වය තාවකාලීකව / සම්පූර්ණයෙන්ම ඇයගේ සාමාජිකත්වය සාම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂකට තීරණයක් ගත ඇති වේ. එම තීරණය අවසානාත්මක තීරණය වේ.

කිරීමටත් පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ ත්‍රියකාරීත්වය සහ එලඟයිතාවය පිළිබඳව විමර්ශකය කිරීමටත් බලය පැවරෙනු ඇත.

#### තීන්දු තීරණ ගැනීම

පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ සියලුම තීන්දු තීරණ ගැනීම කාරක සහාවේ කිරීදේ මත මහාසභාව විසින් සිදුකළ යුතු වේ. එහෙත් හඳුනීම් අවශ්‍යතා මත තීරණ ගැනීමට කාරක සහාවට බලය ඇති අතර, කිසියම් තීරණයන් නොගැනීම හේතුවෙන් සිදු වන අගතිය වලක්වා ගැනීමට මහාසභාව විසින් තීයම කරනු ලබන සිමාවන් තුළ තීරණ ගැනීමට සහාපතිවරයාට බලය ඇත. එහෙත් එම තීරණ පසුව කාරක සහාවට සහ මහාසභාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුය. කිසියම් කාරණායක් සම්බන්ධයෙන් පලාත් වැඩිහිටි බලම්ණ්ඩිල තීරණයකට එළඹිය නොගැනී විට එය ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ / පලාත් සමාජ සේවා අධ්‍යක්ෂ / කොමිෂන් හෝ ඔපුගේ නිලධාරියෙකු මැදිහත් වී තවදුරටත් සලකා බැඳීමට බලය ඇත. අධ්‍යක්ෂකගේ මැදිහත් විම මත එම තීරණය යානීමට මහාසභාව / කාරක සහාව ත්‍රිය නොකරන්නේ නම් එම තීරණ නොගැනීම තුළ ඇති වන තත්ත්වය සැලකිල්ලට ගනීමින් ඒ සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂකට තීරණයක් ගත ඇති වේ. එම තීරණය අවසානාත්මක තීරණය වේ.

#### රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් විම

පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ පරිපාලනය සම්බන්ධයෙන් අවශ්‍ය වන සාම තීරණයක්ම ගැනීමට පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයට බලය ඇත. එනමුදු එම තීරණ කිසියම් ආරුථුලකට හේ මූල්‍යම කරුණක් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් බලපැවැත්වෙන විට ඒ සම්බන්ධයෙන් පලාත් සමාජ සේවා අධ්‍යක්ෂකට හේ ඔපුගේ බලය ලත් තීයෝගිතයෙකුට මැදිහත් විමට බලය ඇත. තවද පලාත් වැඩිහිටි බලම්ණ්ඩිලයේ

සංස්ථාපනය ත්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කිසියම් ගැටුවක් උදෑගත වූ විට ඒ සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂකට පරික්ෂා කර බලා තීරණයක් ගත හැකි අතර අධ්‍යක්ෂකගේ තීරණය අවසානාත්මක තීරණය වනු ඇත.

#### විගණකය

##### 1. විගණක කම්ට්‍රු

පළාත් වැඩිහිටි බලම්කේවලයේ ගිණුම්, මූල්‍ය තන්ත්වය හා ත්‍රියාකාරීත්වය විමසීමකට ලක් කළ හැකි තිදෙනෙකුගෙය් යුත් අභ්‍යන්තර විගණක තීරණයක් ත්‍රියාත්මක විය යුතු වන්නේය. එම කම්ට්‍රුව පළාත් වැඩිහිටි බලම්කේවලයේ මහාසභාව විසින් පත් කළ යුතු වන්නේය. එම කම්ට්‍රුව විසින් පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ ලැබේ හා ගෙවීම් මූදල් පිළිබඳ මාසික සාරාංශ හා ගේඟ පිරින්සුම් පරික්ෂා කර බලා වාර්තාවක් රූපාත්‍ය මස කාරක සභාවට ඉදිරිපත් කළ යුතු වේ. තවද ගාය තැන්පත් අයෝජන හා පළාත් වැඩිහිටි බල මණ්ඩලය විසින් සිදු කරන විට ව්‍යාපෘතීන්ද මෙම කම්ට්‍රුවේ පරික්ෂාවට භාරනය කළ යුතු වේ.

##### 2. බහිර විගණකය

පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ වාර්ෂික විගණකය ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ /පළාත් සමාජ ආස්ථා අධ්‍යක්ෂ/කොමසාරිස් විසින් පවත්වා ගෙන යන විගණක තිලඛාරී ලේක උග්‍ර විසින් තීරණයක නම සඳහන් අයකු විසින් කළ හැකි වන්නේය. මෙම විගණකය මූදල් වර්ෂය තීම වී මාස 03 ක් ඇතුළත නීම කළ යුතු අතර විගණක වාර්තාව මහා රුජ් මූදල් පිළිබඳ යුතු වේ. විගණකය පළාත් වැඩිහිටි බල මණ්ඩලය පත් වන්නීම්, වගකීම් පිළිබඳ ත්‍රියාකාර තන්ත්වය පිළිසිඳු කරන ගේඟ පත්‍රයකින් සමන්විත විය යුතු අතර පළාත් වැඩිහිටි බල මණ්ඩලය

විසින් විගණක කාලය තුළ සිදු කරන සියලු කාර්යයන් මෙම ව්‍යවස්ථාව හා වැඩිහිටි අධිනිවාසිකම් සම්බන්ධයෙන් තොනිකමය විධි විභාගයන්ට අනුකූලව සිදු කර තිබේද යන්න විගණක හෝ පිළිගත් ගිණුම් තිලඛාරී විසින් සහතික කළ යුතුවේ. මෙම විගණකයේ දි විගණක වෙන ජාතානාය විගණකවරයෙකුට නිමි වන බලනා තීම්වන අනර, විගණක වියදම්, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ/පළාත් අධ්‍යක්ෂ /කොමසාරිස් විසින් තියම කරන පරිදි පළාත් වැඩිහිටි බල මණ්ඩලය විසින් දැරිය යුතු වේ.

#### විශේෂ පරික්ෂණ හා විමර්ශනය

පළාත් වැඩිහිටි බලම්කේවලයේ කිසියම් කාර්යයක් සම්බන්ධයෙන් හෝ කිසියම් නිශ්චිත වූ කාලයක් සම්බන්ධයෙන් එහි සංස්ථාපනය ත්‍රියාකාරීත්වය හා මූල්‍ය තන්ත්වය සම්බන්ධව විශේෂ පරික්ෂණයක් හෝ විමර්ශනයක් අධ්‍යක්ෂ විසින් හෝ මූල විසින් බලය පවත්න අයකු විසින් කළ හැකි වන්නේය. එසේ බලය පවත්න ලද අයට පොන්පත් දේපල සම්බන්ධ විමර්ශනය කිරීම ලිඛිත ප්‍රකාශන ලබා ගැනීම විවිධ වාර්තා හා දැන්තයන් ලබා ගැනීම ආදි මූලනාල හිමි වන අතර ආදාළ වාර්තාව අධ්‍යක්ෂ වෙන හාර දීමෙන් අනෙකුට එම වාර්තාවේ දක්වෙන වැරදි හෝ අඩුපාඩු පළාත් වැඩිහිටි බලම්කේවලය වෙත දැනුම් දි සිය තනතුරුවලින් ඉවත් තොකිරීමට ජේතු වන කරුණු ඇත්තම් එය විමසා එම කරුණු මහාසභාව වෙත ඉදිරිපත් කර එම තිලඛාරීන් සම්බන්ධයෙන් ත්‍රියාකාරීමේ බලය මහාසභාව වෙත ලබා දී මහාසභාව ඒ අනුව ත්‍රියාකාර තන්ත්වයන් නම් දෙපත් යියා ඒකී කාරක සභාව ඉවත් කර එම පළාත් වැඩිහිටි බලම්කේවලය පාලනය සඳහා තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළ හැකි වන්නේය. එම මණ්ඩලයට මෙම පළාත් වැඩිහිටි බලම්කේවලයේ කාරක සභාවට හිමි වන සියලු බලනා තීම් වන්නේය.

### පොදු මූදාට

පලාත් වැඩිහිටි බලම්ජ්චලය විසින් සිය ලියාපිටි ආකාර තම දිනය ලිපිනය ඇතුළත් යොදු මූදාට් පවත්වාගෙන යා යුතු අතර එම මූදාට් පලාත් වැඩිහිටි බල ම්ජ්චලයේ උශ්කම් යාරයේ තිබිය යුතු වේ. පලාත් වැඩිහිටි බලම්ජ්චලය විසින් අත්සන් කරන සුම තෙතින් ලියවිල්ලක්ම සහාපති හෝ උප සහාපති උශ්කම් හෝ උප උශ්කම් අත්සන් තබ එහි මූදාට් යුතු වේ.

### ගිවිසුම්

පලාත් වැඩිහිටි බලම්ජ්චලයට සිය ව්‍යාපාරික කටයුතු සඳහා සිය සමාජීක සම්මුඛ වෙනත් ලියාපිටි පලාත් වැඩිහිටි බලම්ජ්චලය සමඟ හෝ බාහිර ආයතන භා අයවලුන් සමඟ , රාජ්‍ය ආයතන භා ම්ජ්චල සමඟ ගිවිසුම් වළට එළඹිය නැතිය. එම ගිවිසුම්, ගිවිසුම් නීතියට අනුකූල විය යුතු අතර පලාත් වැඩිහිටි බල ම්ජ්චලයේ පාර්ශවකරුවෙනු ලෙස අත්සන් තබන විට සහාපති/ශේෂකම් නොමැති අවස්ථාවලදී උපසහාපති/උපල්කම් බලය පැවරිය නැතිය.

### තිබින් සංගේධිනය

1. මෙම රිතින් සංගේධින සම්බන්ධයෙන් කිසියම් අවශ්‍යතාවයක් පැන නැගුණුහෙන් එම සංගේධින කරුණ ලිවිතව ඉදිරිපත් කිරීම හෝ කාරක සහාව ගුද්‍යාගත් කරුණ නැවත මූදාට් වැඩිහිටි ම්ජ්චලය විසින් මූදාට් පාරුවූ විභාග කිරීම සඳහා තීරුකාරු ලෙස හෝ පාරුවූ විභාග කිරීම සඳහා තීරුකාරු ලෙස හෝ අයෙකු හෝ තීරුනාණුගෙන් යුත් ම්ජ්චලයක් පත් කිරීමට ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකට බලය ඇත. එමස් පත් කරන ලද නිලධාරියාට හෝ ම්ජ්චලය දැඩ් නීති සංශ්‍යාගේ අර්ථානුකූල රාජ්‍ය සේවකයෙකු වන්නේය. ඒ අනුව හිමි වන බලකළ ඕනෑම හෝ එම ම්ජ්චලයට හිමි වන්නේය. එම විභාගය මත ලබා දෙන ලද තීන්දුව දෙපාර්ශවය විසින් ම පිළිගත යුතු අතර කිසියම් පාරුවයක් අත්ත්තියට පත් වන්නේ නම් ඒ සඳහා ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයා විසින් නියම කරනු ලබන අභියාචනා ගාස්තුවක් සමඟ ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයා වෙත අභියාචනය කළ හැකි වන්නේය. එම අභියාචනය සඳහා ජාතික වැඩිහිටි

2. නවද පලාත් වැඩිහිටි බලම්ජ්චලය ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයා විසින් කිසියම් සංගේධිනයක් යුත්ව අනුමැතිය සමඟ ගොමු කරන අවස්ථාවක එම සංගේධිනය මූදාට් වැඩිහිටි කාරක සහාව විසින් තිරිදේශීලි සංගේධින ගෙන පුරුණය සහිත මූදාට් වැඩිහිටි 2/3 ක ජන්දය මත සම්මත කළ හැකි අතර එම සංගේධින ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂක වෙත ඉදිරිපත් කර අනුමත කර ගෙන යුතු වේ. මෙස් ඉදිරිපත් වන සංගේධින ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලිවිතව ලැබේමෙන් පසු තියාත්මක කළ හැකි වන්නේය.

### ආරුවුල්

පලාත් වැඩිහිටි බලම්ජ්චලයේ සමාජීකයෙකු, සේවකයෙකු හෝ පලාත් වැඩිහිටි බලම්ජ්චල සමඟ භා ගිවිසුම් ගන වුවෙකු හෝ අනා පාරුවයක් අතර ඇතිව මූල්‍ය හෝ මූල්‍ය නොවන ආරුවුල් විභාග කිරීම සඳහා අධ්‍යක්ෂක විසින් ආරුවුල් විභාග කිරීම සඳහා තීරුකාරු ලෙස හෝ පාරුවූ විභාග කිරීම සඳහා තීරුකාරු ලෙස හෝ අයෙකු හෝ තීරුනාණුගෙන් යුත් ම්ජ්චලයක් පත් කිරීමට ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකට බලය ඇත. එමස් පත් කරන ලද නිලධාරියාට හෝ ම්ජ්චලය දැඩ් නීති සංශ්‍යාගේ අර්ථානුකූල රාජ්‍ය සේවකයෙකු වන්නේය. ඒ අනුව හිමි වන බලකළ ඕනෑම හෝ එම ම්ජ්චලයට හිමි වන්නේය. එම විභාගය මත ලබා දෙන ලද තීන්දුව දෙපාර්ශවය විසින් ම පිළිගත යුතු අතර කිසියම් පාරුවයක් අත්ත්තියට පත් වන්නේ නම් ඒ සඳහා ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයා විසින් නියම කරනු ලබන අභියාචනා ගාස්තුවක් සමඟ ජාතික වැඩිහිටි මහල්කම් කාර්යාල අධ්‍යක්ෂකවරයා වෙත අභියාචනය කළ හැකි වන්නේය. එම අභියාචනය සඳහා ජාතික වැඩිහිටි

මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ විසින් දෙන ලබන තීරණය අවසානත්මක තීරණය වන්නේය.

#### ඇටර කිරීම

පළාත් වැඩිහිටි බලම්ණ්ඩ්චලය ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි තන්ත්වයක් ඇති වුවහෙන් හෝ ගිණුම් වාර්තා, විශේෂ පරික්ෂණ වාර්තා, විමර්ශන වාර්තා යනාදිය කාරක සහා තීරණයන්ට පදනාම් කර ගනිමින් මහායහාව විසින් සිදු කරනු ලබන යෝජනා ස්ථීරත්වයක් මත පළාත් වැඩිහිටි බල මණ්ඩලය ඇටර කළ හැකි වන්නේය. එසේ ඇටර කිරීම භාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ සඳහා කාර්යයක් වන අතර එම කාර්යය සිදු කිරීමට පෙර පළාත් වැඩිහිටි බලම්ණ්ඩ්චලය ප්‍රතිසංඝ්‍යානය කර පවත්වා ගෙන යා හැකි ද යන්න භාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ විසින් විමර්ශනය කළ යුතුය. භාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ විසින් පවත්වා ගෙන යනු ලබන ඇටරකරුවන්ගේ ගේඛ්‍ය අයෙකු හෝ මණ්ඩලයක් විසින් මෙම සඳහන් ඇටර කිරීමට භාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ විසින් පන් කළ යුතු වේ. එසේ පන්කරනු ලබන ඇටරකරු පළාත් වැඩිහිටි බලම්ණ්ඩ්චලයේ වන්කම්, වගකීම්, ගිණුම්, ගේඛ්‍ය උපයෝගී කර ගනිමින් ගේඛල සම්බන්ධ විධිමත් ක්‍රියා පටිපාටිය හා ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් වක්‍රම වික්‍රී හෝ මූදල් කර ඉන් ලැබෙන මූදලින් ඇටර වියදුම් දැරීමෙන් පසු රඟය හෝ බැංකු යය ගේඛ ගෙවීම් සිදු කිරීම ද අනුරුද්‍ය සාමාජික තැන්පත් හා ඉන් අනුරුද්‍ය අතිරේක වගයෙන් ගෙවිය යුතු වියදුම් වේ නම්, ඒවාද ගෙවා පළාත් වැඩිහිටි බලම්ණ්ඩ්චලයේ ඇටරය තීමා කිරීම සම්බන්ධයෙන් ප්‍රවත් පන් හා ගසට තීවේදන මිනින් එය ප්‍රකාශයට පන් කිරීමට අධ්‍යක්ෂ වෙත හාර කළයුතු වන්නේය. ඇටරයේදී ඉතිරි වන යම් මූදලක් එව් නම් එය භාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැඩිහිටි තැන්තන් සඳහා වන භාතික අරමුදලට බැර කළ යුතු වන්නේය.

මෙම රිතින් 20..... මස ..... දින පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ මූල සමාජිකයින් ..... න් ..... ක් සහභාගි යු මහසනා රැස්වීමේදී ..... දෙනෙක් පක්ෂව ජන්දය දීමෙන් / ඒකම්තිකව සම්ම්‍රිත කර ගන්නා ලදී.

.....

සහාපති

ලේකම්

දිනය.....

මෙම රිතින් 20..... මස ..... දින අධ්‍යක්ෂ පන් බලයලේ නිලධාරී ..... කාර්යාලයේදී ලියාපදිංචි කරන ලදී.

.....

අධ්‍යක්ෂ

..... දින දිය.